



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1990 අංක 14 දරන
දේශීය භාර ලදුපත් පනත

[සහතිකය සටහන් කළේ 1990 මාර්තු මස 06 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1990 මාර්තු මස 09 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්
පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක.

මිල: ගන 75 දි.

තැපැල් ගාස්තුව: රු. 1.00 දි.

ප්‍රධාන
ප්‍රඥප්තියට
අලුත්
වෙනස්කම්
එකතු
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙසින් එකතු කරනු ලැබේ :--

"වෘත්තීය
අධ්‍යයන
වර්ෂයේ
බලතල.

6. වෘත්තීය අධ්‍යයන වර්ෂයේ මධ්‍යයට අනුව මේ පනතේ කාර්යයන් සඳහා ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් සහ තත්ත්වයක් ඇති 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද යම් සමාගමකට හෝ ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලද සඳහන් නොකරන ලද කිසියම් සමුපකාර සමිතියකට හෝ මේ පනතේ විධිවිධාන අදාළ විය යුතු යයි ප්‍රකාශ කිරීම, ජාතික ආර්ථිකයේ යහපත පිණිස යෝග්‍ය වන්නා වූ යම් වෘත්තීය අධ්‍යයන වර්ෂයේ අදහස් කරන අවස්ථාවල, ඔහු විසින් එම විධිවිධාන එසේ අදාළ විය යුතු බව ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින්, ප්‍රකාශ කරනු ලැබිය හැකි ය."

අනුකූලතාවක්
ඇතිවූ විට
සිංහල
භාෂා
පාඨය
බලපැවැත්විය
යුතු බව.

8. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

එල්. ඩී.—ඩී. 6/89

නියමිත නියමයන්ට අනුකූලව දේශීය භාර ලදුපත් ලියා අත්සන් කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධි විධාන සැලැස්වීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1990 අංක 14 දරන දේශීය භාර ලදුපත් පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ගුණගුණාමය.

2. (1) ශ්‍රී ලංකාවේ දේශය ඇතුළත ප්‍රවාහනය කිරීමේ සහ විකිණීමේ කාර්ය සඳහා භාණ්ඩ මිල දී ගැනීමට තමා අදහස් කරන බවට යම් තැනැත්තකු විසින් යම් අනුමත ණය නියෝජිත ආයතනයක් වෙත කරනු ලබන ප්‍රකාශයක් මත, එම භාණ්ඩ සඳහා මුදල් ගෙවීමේ කාර්ය සඳහා සහ එම භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ විකිණීම සම්බන්ධයෙන් ද; එම භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ විකිණීම සඳහා සූදානම් කිරීම සම්බන්ධයෙන් ද සිදුවන වියදම පියවීමේ කාර්ය සඳහා (මෙහි මින්මතු 'දේශීය භාර ලදුපතක්' යනුවෙන් සඳහන් කරනු ලබන) (2) වන උපවගන්තියේ විධි විධානවලට අනුකූල වූ ලේඛනයක් එම නියෝජිත ආයතනයේ නමට ලියා අත්සන් කිරීමෙන් එම තැනැත්තා විසින් එම නියෝජිත ආයතනයෙන් ණයක් අධිරාවක් වශයෙන් හෝ අනන්‍යකාරයකින් අත්තිකාරම් මුදලක් ලබා ගන්නා අවස්ථාවක දී, එම භාර ලදුපත සම්බන්ධයෙන් ද එය අදාළ වන භාණ්ඩ සම්බන්ධයෙන් ද 3 වන වගන්තියේ විධිවිධාන අදාළ කරගත හැකි විය යුතු ය.

ශ්‍රී ලංකාවේ
දේශය ඇතුළත
ප්‍රවාහනය
කිරීම සහ
විකිණීම
සඳහා භාණ්ඩ
සඳහා භාර
ලදුපත්.

(2) මෙම උපවගන්තියේ විධිවිධානවලට එකඟව ක්‍රියා කිරීම සඳහා, (1) වන උපවගන්තියේ සඳහන් අවස්ථාවක කරුණුවල දී යම් තැනැත්තකු විසින් ලියා අත්සන් කරනු ලබන ලේඛනයක, එම ලේඛනය අදාළවන භාණ්ඩ සම්බන්ධයෙන් එම තැනැත්තා එකඟවන පසු දැක්වෙන පොරොන්දු අත්හැරීමට විය යුතු ය :—

(අ) එම ලේඛනය ලියා අත්සන් කරනු ලබන්නේ යම් නියෝජිත ආයතනයක නමට ද එම නියෝජිත ආයතනය සඳහා භාණ්ඩ භාරයේ තබා ගැනීම සඳහා ද භාණ්ඩ හෝ ඒවා අත්හැරීමට පෙළිලි හෝ ආවරණ යම් නියමිත ආකාරයකට ලකුණු කිරීම සඳහා ද එම භාණ්ඩ ප්‍රවාහනය හා විකිණීම කරන තුරු ඒවා, නියමිත පරිශ්‍රයක තබා ගැනීම සඳහා ද වන පොරොන්දුවක් ;

- (ආ) එම භාණ්ඩ විකිණීමෙන් ලබෙන මුදල් හෝ එම මුදලින් යම් නිශ්චිත ප්‍රමාණයක් භාරයේ තබා ගැනීම සඳහා සහ එම මුදල් ලැබෙන ආකාරයට වරින්වර නියෝජිත ආයතනය වෙත ගෙවීම සඳහා වූ පොරොන්දුවක් ;
- (ඇ) රක්ෂණය කළහැකි සියලුම අවදානම්වලට එරෙහිව භාණ්ඩ රක්ෂණය කළහැකි සම්පූර්ණ වටිනාකමට ම සහ ප්‍රතිෂ්ඨා පනය කිරීමේ පදනමක් මත නියෝජිත ආයතනයේ නමට භාණ්ඩ රක්ෂණය කිරීම සඳහා ද භාණ්ඩ නැතිවීමේ දී භාණ්ඩ විකිණීමෙන් ලැබෙන මුදල්වල ආකාරයට ම නියෝජිත ආයතනයට රක්ෂණ මුදල් ගෙවීම සඳහා ද වන පොරොන්දුවක් ;
- (ඈ) එම භාණ්ඩ හෝ එම භාණ්ඩවලින් යම් භාණ්ඩයක් මුදල් වලට හැර අනාගතකාරයකට නොවිකිණීම සඳහා වූ පොරොන්දුවක් ;
- (ඉ) තත් කාලයේ දී ප්‍රවාහනය කරනු නොලැබ හෝ විකුණනු නොලැබ ගිවිස ගැනී යම් භාණ්ඩයක්, තත් කාර්ය සඳහා ලිඛිතව කරනු ලබන ඉල්ලීමක් මත නියෝජිත ආයතනය වෙත හෝ නියෝජිත ආයතනයේ නියමය පරිදි භාරදීම සඳහා වූ පොරොන්දුවක් ;
- (ඊ) කලින් දැනුම් දීමක් නොමැතිව වරින් වර එම භාණ්ඩ තබා ඇති පරිශ්‍රයට ඇතුළු වී එම පරිශ්‍රය පරීක්ෂා කිරීමට ද එම පරිශ්‍රයේ තිබිය හැකි භාණ්ඩ ගණනය කිරීමට ද නියෝජිත ආයතනයට අවසර දීම සඳහා වූ පොරොන්දුවක් ;
- (උ) එම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දී සහ විකිණීමේ දී අභිනිය පිළිබඳ ලේඛන සහ එම භාණ්ඩවලට අදාළ වෙනත් ප්‍රවාහන ලේඛන භාර දෙන ලෙස නියෝජිත ආයතනය ඉල්ලා සිටියහොත් එසේ භාරදීම සඳහා වූ පොරොන්දුවක් ;
- (ඌ) එම භාණ්ඩ, නියෝජිත ආයතනයේ නමට නිශ්චිත පරිශ්‍රයක හෝ ගුදමක ගබඩා කිරීම සඳහා වූ පොරොන්දුවක් ; සහ
- (එ) දේශීය භාර ලදුපතට අදාළ ප්‍රවාහන ලේඛන, භාණ්ඩ සහ විකිණීමෙන් ලැබෙන මුදල්, එම දේශීය භාර ලදුපත ලියා අත්සන් කළ තැනැත්තාගේ වෙනත් යම් සහ සියලුම ප්‍රවාහන ලේඛන, භාණ්ඩ සහ විකිණීමෙන් ලැබෙන මුදල්වලින් බැහැරව වෙන් වශයෙන් තැබීම සඳහා වූ පොරොන්දුවක්.
- (3) එම උපවගන්තියේ දැක්වෙන පොරොන්දුවලට අමතරව, යම් පොරොන්දුවක්, කොන්දේසියක් හෝ නියමයක් එම ලේඛනයෙහි ඇතුළත් කරනු ලැබීම, (2) වන උපවගන්තියේ සඳහන් කිසිවකින් වළක්වනු ලබන බවට සලකනු නොලැබිය යුතු ය.

3. (1) 2 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව යම් තැනැත්තකු විසින් දේශීය භාර ලදුපතක් ලියා අත්සන් කරනු ලබ, එම ලදුපත අදාළ වන භාණ්ඩවලට ලියා අත්සන් කරනු ලබ, එම ලදුපත අදාළ වන භාණ්ඩවලට බලපාන විකුණුම් බිල් පත්‍රයක් ලෙස එය ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ අවස්ථාවක දී එම භාර ලදුපතේ සඳහන් යම් මුදලක් එම ලදුපත යටතේ නියෝජිත ආයතනය වෙත ගෙවීමට ඇති හෝ නොගෙවා ඇති කැල සීමාව තුළ දී පහත දැක්වෙන විධිවිධාන අදාළ විය යුතු ය:—

පහත අදාළ වන භාර ලදුපත් වල නීතියේ බලපෑම.

(අ) යම් අධිකරණයක යම් තීන්දු ප්‍රකාශයක් ක්‍රියාවේ යෙදවීමේ දී වෙනත් යම් තැනැත්තකු විසින් භාණ්ඩ තහනමට ගනු ලැබීමේ දී, තහනමට ගැනීම ක්‍රියාත්මක කරනු ලැබුවේ යම් නඩුවක් අතරතුර දී ද එම නඩුවේ දී එම අධිකරණය වෙත නියෝජිත ආයතනය විසින් කරනු ලබන ඉල්ලීමක් මත, ප්‍රසිද්ධ වෙන්දේසියක් මගින් නියෝජිත ආයතනය විසින් තෝරාගනු ලබ අධිකරණය විසින් අනුමත කරනු ලැබූ වෙන්දේසිකරුවකු විසින් හෝ අධිකරණය විසින් විධාන කරනු ලැබිය හැකි ආකාරයට සහ අධිකරණය විසින් නිකුත් කරනු ලැබිය හැකි විධාන වලට යටත්ව, භාණ්ඩ විකිණිය යුතු බවට විධාන කරන ආඥාවක් ලබා ගැනීම සඳහා නියෝජිත ආයතනයට හිමිකම් තිබිය යුතු ය. එම භාණ්ඩ විකිණීමේ දී විකිණීමෙන් ලැබෙන මුදලින්, දේශීය භාර ලදුපත යටතේ අයවිය යුතු මුදල් තබා ගැනීමට නියෝජිත ආයතනයට හිමිකම් ඇති අතර, විකිණීමෙන් ලැබෙන මුදලින් යම් මුදලක් ඉතිරිව ඇත්නම් එම මුදල අධිකරණයට ගෙවනු ලැබිය යුතු ය. තව ද එම මුදල, එම භාණ්ඩ තහනමට ගනු ලැබුවේ යම් තීන්දු ප්‍රකාශයක් යටතේ ද එම තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීමේ දී භාණ්ඩ විකිණීමෙන් ලැබෙන මුදල ලෙස සැලකිය යුතු ය.

(ආ) දේශීය භාර ලදුපත ලියා අත්සන් කරනු ලැබුවේ යම් තැනැත්තකු විසින් ද එම තැනැත්තා බුන්වත් භාවයට පත් වුවහොත්, දේශීය භාර ලදුපත අදාළ වන්නේ යම් භාණ්ඩ සඳහා ද එම භාණ්ඩ නියෝජිත ආයතනය වෙත භාර දිය යුතු බවට සහ එම ප්‍රසිද්ධ වෙන්දේසිය මගින් නියෝජිත ආයතනය විසින් තෝරා ගනු ලබ අධිකරණය විසින් අනුමත කරනු ලැබූ වෙන්දේසිකරුවකු විසින් හෝ අධිකරණය විසින් විධාන කරනු ලැබිය හැකි ආකාරයට සහ අධිකරණය විසින් නිකුත් කරනු ලැබිය හැකි විධානවලට අනුකූලව විකුණනු ලැබිය යුතු බවට විධාන කරන ආඥාවක් එම බුන්වත් භාවය පිළිබඳ නඩු කටයුතු විභාග වෙමින් පවත්නා අධිකරණයෙන් ලබා ගැනීමට එම නියෝජිත ආයතනයට හිමිකම් තිබිය යුතු ය. එම භාණ්ඩ විකිණීමේ දී විකිණීමෙන් ලැබෙන මුදල් වලින් දේශීය භාර ලදුපත යටතේ නියෝජිත ආයතනයට අයවිය යුතු මුදල තබා ගැනීමට එම ආයතනයට හිමිකම් තිබිය යුතු අතර, විකිණීම

මෙන් ලැබුන මුදලින් ඉතිරි යම් මුදලක් ඇත්නම් එම මුදල, බුත්වත් පුද්ගලයාගේ බුද්දලයෙන් පැවරුම්කරුගේ ඹරට අධිකරණය වෙත ගෙවනු ලැබිය යුතු ය ;

(ඇ) 2 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ඉ) ඡේදයේ සඳහන් කරනු ලබ ඇති යම් පොරොන්දුවකට අනුකූලව නියෝජිත ආයතනය වෙත යම් භාණ්ඩ භාරදෙනු ලැබූ අවස්ථාවක දී, එම භාණ්ඩ ඉවත් කර ගැනීමෙන් පසුව හෝ දේශීය භාර ලද්දන් ලියා අත්සන් කළ තැනැත්තා එකඟ වන්නේ නම්, භාණ්ඩ තබා ඇති පරිශ්‍රයේදී ම හෝ එසේ භාර දෙනු ලැබූ භාණ්ඩ නියෝජිත ආයතනය විසින් විකුණනු ලැබිය හැකි ය. භාණ්ඩ විකිණීමෙන් ලැබෙන මුදල්වලින් දේශීය භාර ලද්දන් යටතේ නියෝජිත ආයතනයට අයවිය යුතු මුදල තබා ගැනීමට එම ආයතනයට හිමිකම් නිබිය යුතු අතර යම් මුදලක් ඉතිරිව ඇත්නම් එම මුදල දේශීය භාර ලද්දන් ලියා අත්සන් කළ තැනැත්තාට ගෙවනු ලැබිය යුතු ය ; තව ද

(ඈ) දේශීය භාර ලද්දන් ලියා අත්සන් කරන ලද්දේ යම් තැනැත්තකු විසින් ද එම තැනැත්තා යම් කඩිනම්කමක් සිදු කරන්නේ නම් හෝ දේශීය භාර ලද්දන් අන්තර්ගත පොරොන්දුවක් වන 2 වන වගන්තියේ (2) වන උප වගන්තියේ සඳහන් කරනු ලබ ඇති යම් පොරොන්දුවකට එකඟව ක්‍රියා කිරීම පැහැර හරින්නේ නම් හෝ ඔහු වරදකට වරදකරු වන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු ටර්දකරු කරනු ලැබීමේ දී අවුරුදු තුනකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ නියෝජිත ආයතනයට ගෙවීමට ඇති හෝ අය වීමට ඇති මුදල බවට දේශීය භාර ලද්දන් සඳහන් වන මුදලට අඩු නොවන්නා වූ ද එම මුදලේ තුන් ගුණයට වැඩි නොවන්නා වූ ද මුදලක් දඩ මුදල් වශයෙන් ගෙවීමට හෝ ඔහු යටත් විය යුතු ය.

(2) දේශීය භාර ලද්දන් යටතේ අයවිය යුතු මුදල, අනුමත ණය නියෝජිත ආයතනයට ගෙවීම හෝ එම ආයතනය විසින් අයකර ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ ඇති විධිවිධාන සැලකීම, එම මුදල අයකර ගැනීමේ කාර්යය සඳහා හෝ එම මුදලින් යම් කොටසක් දැනටමත් ගෙවනු ලබ ඇති හෝ අයකර ගනු ලබ ඇති අවස්ථාවක දී අයවීමට ඇති ඉතිරි මුදල අයකර ගැනීමේ කාර්යය සඳහා නියෝජිත ආයතනයට යම් අයිතිවාසිකමක් හෝ ප්‍රතිකර්ම යක් ලැබී ඇත්තේ යම් ලිඛිත නීතියක හෝ වෙනත් නීතියක විධි විධාන යටතේ ද එම විධිවිධානවලට අදාළ කිරීම හෝ එම විධි විධාන හිත කිරීම සඳහා නොව එම විධිවිධානවලට අමතරව විය යුතු ය.

4. මේ පනත යටතේ වූ වරදක්, පුද්ගල මණ්ඩලයක් විසින් කරනු ලබන අවස්ථාවක දී,—

(අ) එම පුද්ගල මණ්ඩලය සංස්ථාවක් වන්නේ නම්, එම සංස්ථාවේ සෑම අධ්‍යක්ෂවරයකුම, කළමනාකරුවකුම හෝ ලේකම්වරයකුම ද ;

පුද්ගල
මණ්ඩල
විසින් කරනු
ලබන වරද

(ආ) එම පුද්ගල මණ්ඩලය ව්‍යාපාර ආයතනයක් නම්, එම ව්‍යාපාර ආයතනයේ සෑම කොටස්කරුවකුම ද; සහ

(ඇ) එම පුද්ගල මණ්ඩලය සංස්ථාපිත නොවන මණ්ඩලයක් නම්, එම මණ්ඩලයේ සාමාජිකයකු වන සෑම තැනැත්තකුම ද

එම වරදට වරදකරු වන ලෙස සලකනු ලැබිය යුතු ය:

එසේ වුව ද එම වරද සිදු කරන ලද්දේ තමාගේ දැනුමක් නොමැතිව බවට හෝ එම වරද සිදු කිරීම වැළැක්වීමෙහි ලා තමා සියළු නිසි උද්යෝගයෙන් ක්‍රියා කළ බවට හෝ එම මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු හෝ නිලධරයකු හෝ එම ව්‍යාපාර ආයතනයේ කොටස්කරු වූ හෝ ඔප්පු කරන්නේ නම් එම තැනැත්තා එම වරදට වරදකරු ලෙස සලකනු නොලැබිය යුතු ය.

5. (1) මේ පනතෙහි “අනුමත ණය නියෝජිත ආයතනය” යන්නෙන්—

අනුමත ණය
නියෝජිත
ආයතන.

(අ) 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථනුකූලව බලයලත් වාණිජ බැංකුවක්;

(ආ) 1979 අංක 2 දරන ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකු පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව;

(ඇ) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත මගින් පිහිටුවන ලද රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව;

(ඈ) (165 වන අධිකාරය වූ) ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා පනත මගින් පිහිටුවන ලද ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව;

(ඉ) 6 වන වගන්තිය යටතේ ආඥාවක් කරනු ලබ ඇත්තේ යම් සමාගමක් හෝ සමුපකාර සමිතියක් හෝ සම්බන්ධයෙන් ද, ඒ සමාගම හෝ සමුපකාර සමිතිය.

(2) (1) වන උපවගන්තියේ (ආ), (ඇ) සහ (ඈ) ඡේදවල සඳහන් යම් ආයතනයක් විසින් දේශීය භාර ලදුපත් ලියා අත්සන් කිරීමේ ප්‍රතික්ෂේප වශයෙන් ණය දීමේ හෝ ණය පහසුකම් සැලසීමේ බලය, එම ආයතනය පිහිටුවීමේ සහ එම ආයතනය වෙත කාර්ය සහ කාර්තව්‍ය පැවරීමේ පනත මගින් එම ආයතනය වෙත පවරනු ලබ නැත්නම් මේ පනතේ ඇති කිසිවකින් එසේ ණය දීමට හෝ ණය පහසුකම් සැලසීමට එම ආයතනය වෙත බලය පවරන ලෙස සලකනු නොලැබිය යුතු ය; නැතහොත් එසේ බලය පවරන බවට තෝරා ගත නොහැක යුතු ය.

වාණිජ
අධ්‍යක්ෂ
වරයාගේ
බලතල.

6. වාණිජ අධ්‍යක්ෂවරයාගේ මතයට අනුව මේ පනතේ කාර්යයන් සඳහා ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් සහ තත්ත්වයක් ඇති 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද යම් සමාගමකට හෝ ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලද සඳහන් නොකරන ලද කිසියම් සමුපකාර සමිතියකට හෝ මේ පනතේ විධිවිධාන අදාළ විය යුතු යයි ප්‍රකාශ කිරීම, ජාතික ආර්ථිකයේ යහපත පිණිස, යෝග්‍ය වන්නේ යයි වාණිජ අධ්‍යක්ෂවරයා අදහස් කරන අවස්ථාවල, ඔහු විසින් එම විධිවිධාන එසේ අදාළ විය යුතු බව ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින්, ප්‍රකාශ කරනු ලැබිය හැකි ය.

අනුකූලතාවක්
ඇතිවූව
සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය
ලැබූ බව.

7. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.